

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය හා එහි පරිපාලිතය -2012

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

(අ). තත්ත්වගණනය කළ මතය - ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය.

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2012 දෙසැම්බර් 31 දිනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

(ආ). තත්ත්වගණනය කළ මතය - සමූහය.

මෙම වාර්තාවේ 1.2 හා 1.3 ඡේදවල දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2012 දෙසැම්බර් 31 දිනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ හා එහි පරිපාලිතයෙහි මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

1.2.1 සමූහ මූල්‍ය ප්‍රකාශන

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ). ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ සම්පූර්ණ අයිතිය සතු සීමාසහිත මධ්යම ඉංජිනේරු සේවා සමාගමේ (CESL) විගණිත මූල්‍ය ප්‍රකාශන, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ගෙන තිබුණි.
- (ආ). ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශය විසින් සියයට 10 ක ලාභාන්තිකයක් තබාගෙන උපකොන්ත්‍රාත් දී තිබූ ඉදිකිරීම් කොන්ත්‍රාත්වලින් ප්‍රධාන වශයෙන් පරිපාලනයේ මෙහෙයුම් ආදායම් උත්පාදනය කරගෙන තිබුණි. කෙසේවුවද, අන්තර් සමාගම් ගනුදෙනු, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ මෙන්ම පරිපාලනයෙහිද ගිණුම් පොත්වල සටහන් කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ණයගැතියන්, ණයහිමියන්, ලැබිය යුතු හා ගෙවිය යුතු රඳවා ගැනීම් මුදල්, ලැබිය යුතු හා ගෙවිය යුතු වැඩ පූර්ව අත්තිකාරම් ආදී මෙම ගනුදෙනුවලට අදාළ වර්ෂ අවසාන ශේෂයන් ආයතන දෙකෙහිම මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.
- (ඇ). ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ හා එහි පරිපාලනයෙහි මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ජංගම ගිණුමේ ශේෂ සසඳා නොතිබූ අතර, ඒ අනුව රු.159,579,941 ක වෙනසක් එම මූල්‍ය ප්‍රකාශන දෙක අතර නිරීක්ෂණය විය. තවද, රු.97,646,808 ක අන්තර් සමාගම් ජංගම ගිණුමේ හර ශේෂය කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශනවල ජංගම වගකීම්වලින් අඩු කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල ජංගම වගකීම් මෙන්ම ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ). අන්තර් සමාගම් ගනුදෙනු ලෙස මූල්‍ය ප්‍රකාශන ඒකාබද්ධ කිරීමේදී පරිපාලනයෙහි (CESL) රු.බිලියන 3.9 ක ආදායම කාර්යාංශය විසින් ඉවත් කර තිබුණි. කෙසේවුවද කාර්යාංශය විසින් පරිපාලනය සමඟ ගනුදෙනු මුදල් පදනම මත ගිණුම්ගත කර තිබූ අතර, පරිපාලනය විසින් කාර්යාංශය සමඟ එහි ගනුදෙනු උපවිත පදනම මත ගිණුම්ගත කර

තිබුණි. විස්තරාත්මක විශ්ලේෂණයක් නොමැතිව ඉහත දක්වා ඇති පරිදි අන්තර් සමාගම් ආදායම ඉවත් කිරීම හේතුවෙන් සමූහයේ දළ ලාභය සාවද්‍ය විය හැක.

තවද, කාර්යාංශය විසින් භාර ගන්නා ලද මාර්ග වියාපානවල සමස්ත ලාභාන්තිකය එම වියාපාන පරිපාලනයට උපකොන්ත්‍රාත් දීමේදී ඇතුළත් ලාභාන්තිකය ඉවත් කිරීමෙන් තොරව කාර්යාංශයේ ආදායම යටතේ ගිණුම්ගත කර තිබුණි. එබැවින්, 2012 දෙසැම්බර් 31 දිනට කාර්යාංශයේ ආදායම හා සමූහයේ විකුණුම් පිරිවැය රු.65,231,252 කින් අඩුවෙන් හා වැඩියෙන් දක්වා තිබුණි.

1.3 ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන

1.3.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ජරමිති (ශ්‍රී..ලං.ගි.ජර.)

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී.ලං.ගි.ජර. 11 - ඉදිකිරීම් කොන්ත්‍රාත්තු

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

ප්‍රමිතියේ 8 ඡේදය අනුව, කොන්ත්‍රාත්තු වක් විසින් වත්කම් රාශියක් ආවරණය කරන විට එක් එක් වත්කම ඉදිකිරීම වෙනම ඉදිකිරීම් කොන්ත්‍රාත් ලෙස සැලකිය යුතුය. එක් එක් කොන්ත්‍රාත්තු ව සඳහා වෙනම යෝජනා ඉදිරිපත් කර තිබියදීත් හා එක් එක් වත්කම සඳහා වෙනම පිරිවැය හා ආදායම හඳුනාගැනීමේ හැකියාව තිබියදීත් ඉදිකිරීම් කොන්ත්‍රාත්තු විශාල සංඛ්‍යාවක් කාර්යාංශය විසින් එක් කොන්ත්‍රාත්තු වක් ලෙස හඳුනාගෙන තිබුණි.

(ii) කාර්යාංශයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යයන් සිදු කිරීම සඳහා අදාළ ජරදේශවල විශේෂයෙන් ස්ථාපනය කරන ලද මූලස්ථාන කාර්යාලවලට අදාළ සාමාන්‍ය පොදුකාර්ය වියදම් වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ඉදිකිරීම් කොන්ත්‍රාත්තු අතර විභාජනය කර නොතිබුණි. එහි ජරතිඵලයක් ලෙස එක් එක් කොන්ත්‍රාත්තු වේ ලාභය හෝ පාඩුව මූල්‍ය ජරකාශනවල නිවැරදිව නිරූපනය වී නොතිබුණි. උදාහරණයක් ලෙස 2012 වර්ෂය සඳහා බදුල්ල මූලස්ථාන කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද ඉදිකිරීම් කොන්ත්‍රාත්තු අතර විභාජනය කර නොතිබුණු සාමාන්‍ය පොදු කාර්ය පිරිවැය රු.54,943,793 ක් විය.

(iii) නිමි කොන්ත්‍රාත් ජරනිගත ක්‍රමය යොදා ගනිමින් කෙරෙන වැඩවලදී එක් එක් කොන්ත්‍රාත්තූ වේ කාල පරිච්ඡේදය සඳහා ලාභය හෝ පාඩුව නිශ්චය කර ගැනීමට කොන්ත්‍රාත්තූ වේ පිරිවැය හා ආදායම ගත යුතුය. මෙම ක්‍රමය යොදා ගනු වෙනුවට කාර්යාංශය විසින් කොන්ත්‍රාත්තූ වල පිරිවැය හා ආදායම විස්තීර්ණ ආදායම් ජරකාශයට මාරුකර තිබුණි. මෙම අඩුපාඩුව හේතුවෙන් එක් එක් කොන්ත්‍රාත්තූ වේ ලාභදායීත්වය නිශ්චය කර ගත නොහැකි වූ අතර, එක් එක් කොන්ත්‍රාත්තූ ව සඳහා අය කරන ලද වෙනත් වියදම් ද, පවතින පරිගණක පද්ධතියෙන් උපුටා ගත නොහැකි ව තිබුණි.

(iv) ප්‍රමිතියේ 36 ඡේදය අනුව, මුළු කොන්ත්‍රාත් ආදායමට වැඩි වූ ඕනෑම අපේක්ෂිත කොන්ත්‍රාත් පිරිවැයක් වියදම ලෙස වහාම හඳුනා ගත යුතුය. කෙසේ වුවද , අපේක්ෂිත කොන්ත්‍රාත් පාඩු හඳුනා ගැනීම සඳහා එවැනි කලින් හඳුනාගැනීමක් නිරීක්ෂණය නොවීය. එබැවින් කොන්ත්‍රාත්තූ ව නිම කිරීම අවස්ථාවේදී කොන්ත්‍රාත් පාඩු හඳුනා ගැනීම හේතුවෙන් ආදායම් ජරකාශනවලට ජරමාණාත්මක බලපෑමක් වීමේ හැකියාව විගණනයේදී බැහැර කළ නොහැක. උදාහරණයක් ලෙස, බදුල්ල මූලස්ථාන කාර්යාලය විසින් සිදු කරන ලද වියාපෘති 05 කට අදාළව රු.35,715,576 ක පාඩුව නිම කිරීම අවස්ථාවේ දී හඳුනාගන්නා ලදී.

(ආ) ශ්‍රී ලං.ගි.ජර. 24 - සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගනුදෙනු

(i) පරිපාලිතය සමඟ වූ පහත සඳහන් ගනුදෙනු හා සහභාගීත්වයන් මූල්‍ය ජරකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

- * මෝටර් වාහන මිලදී ගැනීම සඳහා රු.මිලියන 65 ක අත්තිකාරමක් ගෙවීම
- * පරිපාලිතය විසින් මෙහෙය වූ වියාපෘති සඳහා නිකුත් කරන ලද ද්‍රව්‍යවල වටිනාකම
- * ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සහායක පරිපාලිතයේ කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් කිරියා කිරීම.
- * කාර්යාංශයේ කළමනාකාරීත්වය පරිපාලිතයෙහි මෙහෙයුම් කාර්යයන්වලට සම්බන්ධ වීම.(උදාහරණ : - කාර්යාංශයේ මූලස්ථාන

කාර්යාලවල අතිරේක සාමාන්‍යාධිකාරීවරුන්, පරිපාලිතයෙහි මූලස්ථාන කාර්යාලවල මෙහෙයුම් කළමනාකරුවන් ලෙස කටයුතු කිරීම)

(ii) අන්තර් සමාගම් ගනුදෙනුවලට අදාළ පහත සඳහන් විෂයයන් විධිමත්ව හෙළිදරව් කර හෝ මූල්‍ය ප්‍රකාශන දෙකෙහිම හෙළිදරව් කර නොතිබුණි. එබැවින් එම ගනුදෙනුවල නිරවද්‍යතාවය සහ ඒවායින් මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම විගණනයේදී තහවුරු කළ නොහැකි විය. විස්තර පහත දැක්වේ.

විෂයය	කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන අනුව මුදල	පරිපාලිතයෙහි මූල්‍ය ප්‍රකාශන අනුව මුදල
-----	-----	-----
	රු.	රු.
ද්‍රවය මිලදී ගැනීම්	252,577,976	213,380,944
අරමුදල් මාරු කිරීම්	108,624,689	-
වාහන නඩත්තු ආදායම	658,474	

1.3.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විලම්බිත බදු වත්කම් / වගකීම් තහවුරු කර ගිණුම්ගත කර නොතිබුණි. එබැවින් විලම්බිත බදු පිළිබඳ හෙළිදරව් කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිය ඇත්ත වශයෙන් පරිච්ඡේද නොවීය.
- (ආ) මූල්‍ය ප්‍රකාශනවල වර්ෂයෙන් වර්ෂය ඉදිරියට ගෙනඑන ලද රු.12,697,551 ක් වූ මූලධන සංචිතයන් සම්බන්ධයෙන් ස්වභාවය , අරමුණු ආදිය හෙළිදරව් කර නොතිබුණි.

1.3.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සේවාදායකයකුගෙන් ලැබෙන ඕනෑම මුදලක් (උදා - වැඩපූර්ව අත්තිකාරම්, කොන්ත්‍රාත් ගෙවීම්, රඳවාගැනීම් මුදල්) එම කොන්ත්‍රාත්තු ව සඳහා අදාළ කේවල ගිණුම් සඳහා ඇතුළත් කරනු වෙනුවට ණයගැති ගිණුමට බැර කර තිබුණි. ඊට අමතරව, බොහෝ අවස්ථාවලදී කොන්ත්‍රාත්තු වට අදාළ ඉන්වොයිසි /සහතික කරන ලද බිල්පත් අදාළ ණයගැති ගිණුමට සටහන් කර නොතිබුණු අතර, ඒ අනුව වර්ෂය අවසානයේදී එහි බැර ශේෂයන් නිරූපනය වී තිබුණි. එවැනි ණයගැතියන් පිළිබඳ මුල්ය ජර්නලය 2012 දෙසැම්බර් 31 දිනට දැක්වෙන බැර ශේෂය රු.756,638,966 ක් විය.

(ආ) ශ්‍රී ලංකා මුල්ය වාර්තාකරණ ජර්මනි පළමුවරට යොදා ගැනීම මත පදනම්ව 2012 දෙසැම්බර් 31 දිනට වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂ පිළිබඳ හානිකරණ තක්සේරුව සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- 2012 දෙසැම්බර් 31 දිනට හිඟ ශේෂ කාල පරිච්ඡේදය වර්ෂ 5 ක් ඉක්මවන උභ, මධ්‍යම, උතුරු මැද හා බස්නාහිර පළාත වැනි මූලස්ථාන කාර්යාල කිහිපයකට අදාළව වෙළඳ ණයගැතියන් පමණක් අනෙකුත් මූලස්ථාන කාර්යාල පිළිබඳ සැලකීමෙන් තොරව හානිකරණ තක්සේරුව සඳහා ගෙන තිබුණි. එබැවින් 2012 දෙසැම්බර් 31 දිනට කරන ලද හානිකරණ තක්සේරුවේ සම්පූර්ණත්වය විගණනයේදී තහවුරු කළ නොහැකි විය.
තවද ණයගැතියන් පිළිබඳ හානිකරණය ගණනය කිරීම හුදෙක්ම හිඟ කාලපරිච්ඡේදය පදනම් කර ගෙන පමණක් කර තිබූ හෙයින් එහි සාධාරණ අගය කිරීම සඳහා විධිමත් පදනමක් සපයා නොතිබුණි.
- රඳවා ගැනීම්, අත්තිකාරම් හා පූර්ව ගෙවීම් ආදී වෙනත් ගෙවිය යුතු ශේෂ පිළිබඳ හානිකරණය නිශ්චය කර නොතිබුණි.
- ඒ වන විටත් පෙර මුල්ය ජර්නලය පදනමක කර තිබූ බොල් ණය හා අඩමාන ණය සඳහා ජර්නලයකට හඳුනා ගැනීමෙන් තොරව වෙළඳ ණයගැතියන් හානිකරණය

සිදු කර තිබූ අතර එහි ප්රතිඵලයක් ලෙස මූල්‍ය ප්රකාශනවල දැක්වෙන වෙළඳ ණයගැතියන් රු.71,967,669 කින් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කාර්යාංශයට පිරිනමන ලද මාර්ග වියාපාති 6 පිළිබඳ නියැදි පරීක්ෂණයක් ලෙස උභව පරණගම මාර්ග වියාපාතිය පරීක්ෂා කිරීමේදී, වියාපාතියේ කොන්ත්රාත් වටිනාකම රු. මිලියන 411 ක් බවත්, එයින් ප්රධාන කොටස රු.මිලියන 313 කට පරිපාලිතයට උප කොන්ත්රාත් දී තිබූ බවත් අනාවරණය විය. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- කාර්යාංශයට ඉදිරිපත් කරන ලද ඉන්වොයිසි අනුව පරිපාලිතය විසින් 2012 දෙසැම්බර් 31 දිනට කරන ලද වැඩ වල මුළු වටිනාකම රු.78,721,128 ක් විය. කෙසේ වුවද කාර්යාංශයේ මූල්‍ය ප්රකාශන අනුව, පරිපාලිතයේ කොන්ත්රාත් වියදම රු.37,946,427 ක් විය. එබැවින්, 2012 දෙසැම්බර් 31 දිනට කාර්යාංශයේ මූල්‍ය ප්රකාශනවල දැක්වෙන ඉදිකිරීම් පිරිවැය රු.40,774,701 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- උප කොන්ත්රාත්කරුට ගෙවිය යුතු රු. මිලියන 7.8 ක රඳවා ගැනීම් මුදල කාර්යාංශයේ මූල්‍ය ප්රකාශනවල ගිණුම් ගත කර නොතිබුණි.

(ඈ) මධ්‍යම පළාත හා උපයෝගී සේවා සම්බන්ධයෙන් පිළිවෙලින් රු.420,160 ක් හා රු.1,573,124 ක් වූ බැර හා හර ශේෂයන් සහිත දීර්ඝ කාලයක සිට මූල්‍ය ප්රකාශනවල වර්ෂයෙන් වර්ෂය ඉදිරියට ගෙන එන ලද සාමාන්‍ය අවිනිශ්චිත ගිණුම් විමර්ශනය කිරීමෙන් තොරව ඒවා පිළිවෙලින් විවිධ ආදායමට හා පරිපාලන පිරිවැයට මාරු කිරීම මගින් 2012 වර්ෂයේදී නිරවුල් කර තිබුණි.

(ඉ) මූලස්ථාන කාර්යාල මගින් ප්රතිපූර්ණය කරන ලද රු.103,730,202 ක් වූ ප්රධාන කාර්යාල වියදම කාර්යාංශයේ හා සමූහයෙහි මූල්‍ය ප්රකාශනවල පිළිවෙලින් ආදායම හා වියදම් ලෙස අනුවිතව දක්වා තිබුණි.

(ඊ) 2012 වර්ෂයේදී මාර්ග වියාපාති සඳහා ප්රදානයන් ලෙස රජයෙන් ලැබුණු යන්ත්ර හා උපකරණ අගය කර මූල්‍ය ප්රකාශනවල ගිණුම්ගත කර නොතිබුණි.

(උ) එක් එක් ගිණුම් වර්ෂයේ සිදු කරන ලද ව්‍යාපෘතිවලට අදාළ වර්ෂය අවසාන ගිණුම් ශේෂ ලබා ගැනීමේදී ගෙවීම් සහතික / සහතික කරන ලද බිල්පත්‍ර වල තිබෙන මුදල් ප්‍රමාණයන් කාර්යාංශය විසින් සලකා බලා නොතිබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිවල ගනුදෙනු පිළිබඳ නියම තත්ත්වය මූල්‍ය ප්‍රකාශනවල නිරූපණය වී නොතිබුණි.

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් ද කරනු ලැබේ.

(i) ජාවත්ත මූලස්ථාන කාර්යාලය හා උපදේශක අංශයට අදාළව මූල්‍ය ප්‍රකාශනවල ණයගැති ශේෂයන් රු.17,798,552 ක් වූ ශුද්ධ මුදලකින් වැඩියෙන් දක්වා තිබුණි.

(ii) 2012 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අම්පාර හා මොණරාගල මූලස්ථාන කාර්යාලවල වැඩපූර්ව අත්තිකාරම් ශේෂයන් රු.42,770,381 කින් වැඩියෙන් දක්වා තිබුණි.

(ඌ) 2012 දෙසැම්බර් 31 දිනට කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ ණයගැති ශේෂය නිශ්චය කර ගැනීමේදී මොණරාගල මූලස්ථාන කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් ගාස්තු හා අය කිරීම් ගිණුම් ගත කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ණයගැතියන් රු. 117,776,983 කින් වැඩියෙන් දක්වා තිබුණි.

(එ) විගණනයට ඉදිරිපත් කරන ලද තක්සේරු වාර්තාව අනුව, තෝරාගත් මූලස්ථාන කාර්යාලවල ඉඩම්, ගොඩනැගිලි හා මෝටර් වාහන පමණක් ආයතනයේ සමස්ත වත්කම් ආවරණය කිරීමෙන් තොරව ප්‍රත්‍යායාගණනය කර තිබුණි. එබැවින් එම වත්කම් පිළිබඳ කරන ලද ප්‍රත්‍යාගණනය විගණනයේදී පිළිගත නොහැකි විය.

1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

2012 දෙසැම්බර් 31 දිනට වර්ෂ එකකට වැඩි කාලයක් හිඟව පැවතුණු ණයගැති ශේෂය රු.1,780,104,171 ක් වූ අතර මේ සම්බන්ධයෙන් විධිමත් අයකිරීම් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රු.8,448,412 ක් වටිනා දේපල පිරිසක හා උපකරණ 2012 වර්ෂයේදී ලියා හැර තිබුණි. කෙසේ වුවද එහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට හා මූල්‍ය ජරකාගනවල කරන ලද ගැලපීම්වල වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා සමීක්ෂණ මණ්ඩල වාර්තා හා එම ලියා හැරීම් වලට අදාළ අනුමැතිය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

- (ආ) උභව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජර්ධන ව්‍යාපෘති වල රු. මිලියන 20 ක් වූ අවසාන තොග ශේෂය පිළිබඳ ව්‍යාපෘති ආංශික විශ්ලේෂණය විගණනයට ඉදිරිපත් කර නොතිබූ හෙයින් පිරිවැය පිළිබඳ නිරවද්‍යතාවය හා තනි ව්‍යාපෘතිවල තොග ශේෂයන් විගණනයේදී තහවුරු කළ නොහැකි විය.

1.3.6 නොසැසඳූ පාලන ගිණුම්

අන්තර් මූලස්ථාන කාර්යාල ජංගම ගිණුම් ශේෂයන් සසඳා නොතිබූ අතර ශුද්ධ වෙනස වූ රු.6,701,059 ක් ජංගම වගකීම් යටතේ මූල්‍ය ජරකාගනවල දක්වා තිබුණි.

1.4 නීති, රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති ආදියට යොමුව -----	අනුකූල නොවීම -----
<p>(අ) 2003 ජූනි 02 දිනැති අංක පීරීඩී / 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්රලේඛය</p> <p>(i) 7.4.2 ඡේදය</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අවම වශයෙන් දින 5 කටවත් පෙර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව (SMC) රැස්විය යුතු අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවේ ගන්නා ලද තීරණ ඇගයීම් කළ යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පෙර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව රැස් වී නොතිබූ බව පෙනී ගිය අතර සමාලෝචිත වර්ෂය තුළ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටු රැස්වීමේ තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඇගයීම් කර තිබුණේද යන්න තහවුරු කර ගැනීමට සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>
<p>(ii) 8.8 ඡේදය</p>	<p>වියදම් සීමා ඇතුළත් කරමින් මුල්‍ය බලතල පැවරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු අතර, එම බලතල පැවරීම්වලට පරිබාහිරව කිසිදු වියදමක් අනුමත කිරීම, දැරීම හෝ ගෙවීම නොකළ යුතුය. තවද එම බලතල පැවරීම එක් එක් වර්ෂය ආරම්භයේදී යාවත්කාලීන කර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය. කෙසේ වුවද සමාලෝචිත වර්ෂය තුළදී එම පරිපාටිය කාර්යාංශය විසින් අනුගමනය කර නොතිබුණි.</p>

(ආ) 2006 ජාතික ජරසම්පාදන

මාර්ගෝපදේශ සංග්‍රහය

(i) 2.8 මාර්ගෝපදේශය විෂයය පිළිබඳ විශේෂඥයකු නොමැතිව 2012 වර්ෂයේදී තාක්ෂණ ඇගයීම් කමිටු (TEC) රැස්වීම් පවත්වා තිබුණි.

(ii) 5.4.12 මාර්ගෝපදේශය සමාලෝචිත වර්ෂය තුළදී ගෙවන ලද රු.351,064,820 ක් වූ එකතු කළ අගය මත බදු පිළිබඳ විස්තර , විගණකාධිපතිවරයාට පිටපත් සහිතව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට එළඹෙන මාසයේ 15 දින හෝ ඊට පෙර අවශ්‍ය පරිදි දන්වා නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ජරකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මෙහෙයුම් වලින් වූ ජරතිඵලය රු. මිලියන 544.89 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු. මිලියන 308.03 ක් වූයෙන් මූල්‍ය ජරතිඵලයේ රු.මිලියන 236.86 ක එනම් සියයට 43.4 ක වර්ධනයක් දැක්වුණි.

සමාලෝචිත වර්ෂයේ කාර්යාංශයේ පරිපාලිතයෙහි මෙහෙයුම්වලින් වූ ජරතිඵලය රු. මිලියන 13.81 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු. මිලියන 4.09 ක් වූයෙන් මූල්‍ය ජරතිඵලයේ රු. මිලියන 9.72 ක වැඩිවීමක් දැක්වුණි.

සමාලෝචිත වර්ෂය තුළදී රු. මිලියන 4,554 කින් ආදායම වැඩිවීම හා රු. මිලියන 4,305 කින් වියදම වැඩිවීම මෙම වර්ධනයන් සඳහා ජරධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත නිරීක්ෂණය කරනු ලැබේ.

සේවකයන් 1,416 කින් සමන්විත එහි කාර්ය මණ්ඩලය හා රු. මිලියන 3,097 ක් වූ මුළු වත්කම් පදනම යොදා ගනිමින් කාර්යාංශය සමාලෝචිත වර්ෂය තුළදී රු. මිලියන 544 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් උපයා තිබුණි. එබැවින් ලාභය කාර්යාංශයේ මුළු වත්කම්වලින් සියයට 17 කින් නියෝජනය විය.

2.3 කාර්ය සාධන සමාලෝචනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) කාර්යාංශයේ ඉංජිනේරු අංශය , සියළු වර්ගයේ ඉංජිනේරු උපදේශකත්වයන්ගෙන් ජාතියට සේවය සැලසීම සඳහා අවශ්‍ය සියළු භෞතික හා මානව සම්පත්වලින් සැදුම්ලත් අංශයක් වේ. කෙසේ වුවද කාර්යාංශය ස්ථාපිත කිරීමේ අරමුණුවලට පටහැනිව වර්තමානයේ එය උපදේශකත්වයට වඩා ඉදිකිරීම් වැඩ පිළිබඳ ජර්ධන අවධානයක් යොමු කරයි.

(ආ) 2012 වර්ෂය සඳහා කාර්යාංශයේ මෙහෙයුම් ආදායමෙන් උපදේශක සේවාවන් සැපයීමෙන් උපයාගන්නා ලද ආදායම සියයට 11 ක් පමණක් වූ අතර ඉතිරි ආදායම ඉදිකිරීම් වැඩවලින් උපයා ගෙන තිබුණි. රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව , ගොඩනැගිලි දෙපාර්තමේන්තුව ආදී ඉදිකිරීම් වැඩ භාරගැනීමේ රජය සතු ආයතන බොහෝ ගණනක් තිබුණද, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (SEC) පමණක් උපදේශක කාර්යයන් භාර ගනී. එසේ වුවද ඉදිකිරීම් කාර්යයන්වලදී වියාපාර පිරිවැටුම හා වැඩ පරිමාව ඉතා ඉහළ බැවින් , කාර්යාංශය ආරම්භ කරන අවස්ථාවේදී පවරා තිබූ නියෝගාත්මක කාර්යය වන ඉංජිනේරු උපදේශකත්වය කාර්යාංශය විසින් උපාය මාර්ගිකව කේන්ද්‍ර කර නොතිබුණි. එබැවින් සත්‍ය වශයෙන් ජගත් තත්ත්වයේ ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය බවට පත්වීමට මෙම ක්ෂේත්‍රයේ විශේෂඥවරුන්ගේ උපරිම උපයෝජනය ලබා ගනිමින් ඉංජිනේරු උපදේශක සේවාවලට කාර්යාංශය වඩාත් නැඹුරු වීමට අවශ්‍ය වේ.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණය කරනු ලැබේ.

සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම විසින් භාරගන්නා ලද උප කොන්ත්‍රාත්තු වැඩ සඳහා බිටුමන් සැපයීම හා ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ උපයෝජනය කිරීම වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රු. මිලියන 252 ක මුදලක් කාර්යාංශයෙන් අයකර ගෙන තිබුණි. කෙසේ වුවද ඉදිකිරීම් වැඩ සඳහා ලැබුණු බිටුමන් බැරල් ජරමාණය සහ ඉදිකිරීම් වැඩ සඳහා යොදාගැනීම පිළිබඳ ජරමාණ සැසඳීම්, කාර්යාලය හෝ පරිපාලනය විසින් සිදුකර නොතිබුණි. එබැවින් ඉදිකිරීම් වැඩ සඳහා බිටුමන් සාධාරණව උපයෝජනය කළේද යන්න විගණනයේදී තහවුරු කරගත නොහැකි විය.

3.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) 1994 ජූනි 04 දිනැති අංක 95 දරන රාජ්‍ය විශාසාර චක්‍රලේඛයට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සහිතව ස්ථිර හා කොන්ත්‍රාත් පදනම මත සේවකයන් සඳහා විවිධ දීමනා ගෙවා තිබුණි.

(ආ) සමාගම පිහිටුවීමේ ජර්ධන අරමුණ වූ තරඟකාරී ලංසු ක්රමය මගින් කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ දීමෙන් තොරව කාර්යාංශය විසින් භාරගන්නා ලද මාර්ග විශාසාතිවලින් සියයට 80 ක ජරමාණයක් එම පරිපාලිත සමාගමට උප කොන්ත්‍රාත් දී තිබුණි.

කාර්යාංශයට අයත් මානව ,භෞතික හා වෙනත් සම්පත් අය කිරීමකින් තොරව ලබාගැනීම මගින් සමාගම විසින් ඉහත කාර්යයන් සිදු කර තිබූ බව වැඩිදුරටත් නිරීක්ෂණය විය. උදාහරණයක් ලෙස ආයතන දෙකෙහිම ජරමාණ පත්ර , ඇස්තමේන්තු

හා ඉන්වොයිසි පිළියෙල කිරීම කාර්යාංශයේ එකම කාර්ය මණ්ඩලය විසින් සිදු කර තිබුණි.

(ඇ) ව්‍යාපෘති අංක ඩී 1474 සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව ඇස්තමේන්තු ගත ව්‍යාපෘති පිරිවැය වූ රු.246,228,000 කින් සියයට 7 ක් වැය කරමින් වැඩවලින් සියයට 50 ක් නිම කිරීම ජර්‍යය වේ. එබැවින් හඳුනාගත් පිරිවැය , ආදායම හා ගෙවිය යුතු ශේෂය / ගනුදෙනුකරු ගිණුමෙන් ලැබිය යුතු ශේෂය විගණනයේදී තහවුරු කර ගත නොහැකි විය.

3.3 ආර්ථික නොවූ ගනුදෙනු

2012 වර්ෂයේ දැයට කිරුළ වැඩසටහන යටතේ අම්පාර, මොණරාගල මූලස්ථාන කාර්යාල විසින් මාර්ග ව්‍යාපෘති දෙකක් භාර ගන්නා ලදී. කාර්යයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව ව්‍යාපෘති අත්හැර දමා තිබූ බැවින්, ඒ සඳහා දරන ලද පිළිවෙලින් රු.7,923,500 ක් හා රු.752,273 ක් වූ පිරිවැය අයකර ගැනීම සැකසහිත විය.

3.4 හඳුනාගන්නා ලද පාඩු

අවිධිමත් ගිණුම්කරණ ක්රම හා දුර්වල කොන්ත්‍රාත් පරිපාලනය හේතුවෙන් භාරගන්නා ලද ඉදිකිරීම් කොන්ත්‍රාත්තු 61 කට අදාළව සමාලෝචිත වර්ෂය තුළ කාර්යාංශය රු. 277,807,649 ක පාඩු දරා තිබුණි.

3.5 මානව සම්පත් කළමනාකරණය

2012 දෙසැම්බර් 31 දිනට කාර්යාංශයේ අනුමත හා තථ්‍ය කාර්ය මණ්ඩලය පිළිවෙලින් 1,132 ක් හා 1,416 ක් විය. සියළුම සේවක වර්ගයන්ගේ තථ්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව ඉක්මවා තිබූ බැවින් කිසිසේත්ම විධිමත් කාර්ය මණ්ඩල කළමනාකරණයක් නිරීක්ෂණය නොවීය.

4. අයවැය ලේඛනමය පාලනය

අයවැය හා තථ්‍ය සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති පාලන අඩුපාඩු මුදල් පනතේ 13 (7) (ඒ) වගන්තිය ජරකාර නිකුත් කරන ලද මාගේ විස්තරාත්මක වාර්තාව මගින් කාර්යාංශයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) වත්කම් කළමනාකරණය
- (ආ) ඉන්වෙන්ටරි පාලනය හා තොග කළමනාකරණය
- (ඇ) ජරසම්පාදන
- (ඈ) ගිණුම්කරණය හා මූල්‍ය කළමනාකරණය
- (ඉ) ඉන්වොයිස් කිරීම
- (ඊ) අරමුදල් කළමනාකරණය
- (උ) ණයගැතියන් හා ලැබිය යුතු ශේෂ
- (ඌ) ණයහිමියන්, අත්තිකාරම් හා ගෙවිය යුතු ශේෂ
- (එ) කාර්ය සාධනය ඇගයීම
- (ඒ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඔ) ආයෝජන හා පරිපාලිතය පිළිබඳ පාලනය
- (ඕ) මානව සම්පත් කළමනාකරණය